


අරමුදල් කළමනාකරුගේ සමාලෝචනය




ආර්ථික සමාලෝචනය


2025 පළමු කාර්තුවේදී, ශ්‍රී ලංකා ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වූ අතර, එය 2023 තුන්වන කාර්තුවේ සිට ධනාත්මක වර්ධනයේ හත්වන කාර්තුව සනිටුහන් කරයි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කාර්මික හා සේවා ක්‍රියාකාරකම්වල ශක්තිමත් ක්‍රියාකාරිත්වයන් වන අතර කෘෂිකාර්මික අංශයේ හැකිලීමක්ද දැකගත හැකි විය. ඒ අනුව, කාර්මික හා සේවා අංශ පිළිවෙලින් 9.7%¹ ක සහ 2.8%¹ ක වර්ධන අනුපාතයන් වාර්තා කළ අතර කෘෂිකාර්මික අංශය -0.7%¹ කින් පහළ ගියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික දැක්මට අනුව ගෝලීය වර්ධනය 3.0% ක් ලෙස පුරෝකථනය කර ඇති අතර ගෝලීය උද්ධමනය 2025 දී 4.2% ² දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින අතර එය ආර්ථිකය පිළිබඳ ධනාත්මක දැක්මක් පෙන්නුම් කරයි.









CT CLSA වත්කම් කළමනාකරණය විසින් නිරීක්ෂණය කරන ලද ඉහළ සංඛ්‍යාත දත්ත විසින් ධනාත්මක බව පෙන්නුම් කරයි.


පොලී අනුපාත පරිසරය

වෙළෙඳපොළේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමනකාරී පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව සහනශීලී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන ගියේය. මෙයට සමගාමීව, මහ බැංකුව 2025 මැයි මාසයේදී පදනම් ඒකක 25ක (25-bps¹) අනුපාත කප්පාදුවක් ක්‍රියාත්මක කළ අතර, එක් රැයකින් ප්‍රතිපත්ති අනුපාතය 7.75%¹ කින් අඩු කළේය. අනුපාත කප්පාදුවෙන් පසුව, රජයේ සුරැකුම්පත්වල ප්‍රතිලාභ අතුළුව වෙළෙඳපොළ පොලී අනුපාත පහත වැටුණි. 2025 ජුනි අවසානය වන විට, දින 91 භාණ්ඩාගාර බිල්පත් සඳහා ප්‍රතිලාභය 7.55%¹ ක්ද, දින 182 වන භාණ්ඩාගාර බිල්පත් සඳහා 7.75%¹ ක්ද සහ දින 365 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා 7.94%¹ ක්ද විය. මේ අතර, පෞද්ගලික අංශයේ ණය 2025 පළමු භාගයේදී 8.58%¹ කින් වර්ධනය වී 2025 ජුනි අවසානය වන විට රුපියල් බිලියන 8,856.101 ක් විය.



උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2025 පළමු භාගය පුරාම අවධමනකාරී මට්ටමක පැවති අතර, 2025 ජනවාරි මාසයේ -4%¹ සිට 2025 ජුනි වන විට -0.6%¹ දක්වා ක්‍රමයෙන් අඩු විය. ආහාර උද්ධමනය 2025 මුල් භාගයේ අවධමනකාරී මට්ටමට සිට මැයි මාසයේදී 5.2%¹ ක උපරිමයකට ගමන් කළ අතර, ජුනි වන විට 4.3%¹ දක්වා මධ්‍යස්ථ අගයක පසුවිය. ප්‍රධාන භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් මෙය සිදුවිය. ඊට වෙනස්ව, ආහාර නොවන උද්ධමනය මුළු කාලය පුරාම සාමාන්‍යයෙන් පැවති අතර, ජනවාරි මාසයේ -4.7%¹ සිට ජුනි මාසයේදී -2.8%¹ දක්වා ක්‍රමයෙන් අඩු විය, එය අඩු ඉල්ලුම් තත්ත්වයන් සහ මූලික බලපෑම් පිළිබිඹු කරයි. උද්ධමනය කෙටි කාලීනව හොඳින් පාලනය වනු ඇති බව අපේක්ෂා කෙරේ.



බාහිර අංශය

පුළුල් වන වෙළෙඳ හිඟයකින් ඇති වූ පීඩනය මධ්‍යයේ වුවද, 2025 පළමු භාගය තුළ බාහිර අංශය ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත විය. සංචාරක ව්‍යාපාරයෙන් සහ සේවක ප්‍රේෂණවලින් ලැබුණු ගලා ඒම් වැඩිදියුණු වීම ගෙවුම් ශේෂයට තීරණාත්මක සහයෝගයක් ලබා දුන්නේය. 2025 ජුනි අවසානය වන විට, දළ නිල සංචිත ඩොලර් බිලියන 6.1 ක සහපත් මට්ටමක පැවතුනි. මහ බැංකුව නීතිපතා ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් හරහා සංචිත රැස් කිරීමේ උත්සාහයන් දිගටම කරගෙන ගියේය. ඊට අමතරව, 2025 ජූලි මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් විස්තීර්ණ ණය පහසුකම් (IMF-EFF) ගිවිසුමේ පස්වන වාර්තය ලැබීමෙන් බාහිර මූල්‍යකරණය ශක්තිමත් විය. මුදල් අංශයෙන් ගත් කල, 2025 ජුනි මස අවසානයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.5%¹ කින් අවප්‍රමාණය වී ඇත. 1 කට රු. 299.971 ක් විය. මේ අතර, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ 2025 පළමු භාගය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 901 ක ශුද්ධ විදේශ ආයෝජන ගලා ඒමක් වාර්තා කළේය.

සංඛ්‍යා සටහන 01: බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සාරාංශය¹

කාණ්ඩය	2024 ජන - ජුනි (ඇ.ඩො. මිලියන)	2025 ජන - ජුනි (ඇ.ඩො. මිලියන)	ප්‍රතිශතාත්මක වෙනස
වෙළෙඳ භාණ්ඩ අපනයන	6,144.4	6,492.1	5.7
වෙළෙඳ භාණ්ඩ ආනයන	8,684.4	9,762.2	12.4
වෙළෙඳ ශේෂය	(2,540.0)	(3,270.1)	
සේවක ප්‍රේෂණ	3,144.0	3,738.0	18.9
සංචාරක ඉපැයීම්	1,556.6	1,712.6	10
ජංගම ගිණුම් ශේෂය	1,148.4	1,495.0	30.2

මූල්‍ය අංශය

ආදායම පදනම් කරගත් මූල්‍ය ඒකාබද්ධතාවය සඳහා රජයේ දැඩි කැපවීම හේතුවෙන් 2025 පළමු භාගය තුළ මූල්‍ය අංශයේ කාර්ය සාධනය අඛණ්ඩව වැඩිදියුණු විය. මෙම පියවරයන් හේතුවෙන් සැලකිය යුතු ප්‍රාථමික අතිරික්තයක් සහ සමස්ත අයවැය හිඟය අඩුවීමක් සිදු වූ අතර එමඟින් මූල්‍ය තිරසාරභාවය කරා ස්ථාවර ප්‍රගතියක් සනිටුහන් විය.

සංඛ්‍යා සටහන 02: මූල්‍ය අංශයේ කාර්ය සාධනය පිළිබඳ සාරාංශය¹

කාණ්ඩය	2024 ජන - ජුනි (රු. බිලියන)	2025 ජන - ජුනි (රු. බිලියන)
මුළු ආදායම	1,864.6	2,325.1
මුළු වියදම	2,463.3	2,730.7
ප්‍රාථමික ශේෂය	543.4	859.0
සමස්ත අයවැය ශේෂය	(598.7)	(405.6)

CTCLSA ආදායම් අරමුදල (ආරම්භය: 2021 ජූලි 26)

අරමුදල් කළමනාකරු

කුහන් විනයාගසුන්දරම්

අරමුදල් අරමුණ සහ පදනම

CTCLSA ආදායම් අරමුදලේ ආයෝජන අරමුණ වන්නේ මධ්‍යස්ථ මට්ටමේ අවදානමක් සහිත ස්ථාවර ආදායම් සුරැකුම්පත් කළඹක ආයෝජනය කිරීමෙන් වාර්ෂික ආදායමක් ලබා දීමයි. අරමුදලේ අවදානම් සහ ප්‍රතිලාභ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒකක හිමියන්ට සුදුසු ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අරමුදල සාංගමික ණය සහ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනු ලබයි.

සටහන

2025 වසරේ මුල් භාගය තුළ, CTCLSA ආදායම් අරමුදල එහි ආයෝජකයින්ට 9.10% ක වාර්ෂික ප්‍රතිලාභයක් ලබා දුන්නේය. අරමුදල ප්‍රධාන වශයෙන් රජයේ සුරැකුම්පත් සහ ආයෝජන ශ්‍රේණියේ ශ්‍රේණිගත කිරීම් සහ ඊට වැඩි නිකුත් කරන්නන් සහිත අනෙකුත් ස්ථාවර ආදායම් උපකරණ කෙරෙහි අවධානය යොමු කළේය. අරමුදලේ කාලසීමාව වසර 0.56 ක් වූ අතර අරමුදලෙන් 100% ක් BBB+ සහ ඊට වැඩි ශ්‍රේණිගත කිරීම් සහිත උපකරණවල ආයෝජනය කරන ලදී.

අරමුදල් ගාස්තු

කළමනාකරණ ගාස්තු - වසරකට 0.3% (NAV හි % ක් ලෙස)

භාරකාර ගාස්තුව - වසරකට 0.15%

භාරකාර ගාස්තුව - වසරකට රු. 15,000

සංඛ්‍යා සටහන 05: අරමුදල් ප්‍රතිලාභයට එදිරිව පදනම් ප්‍රතිලාභය

කාලසීමාව	GAIF	NDBIB-CRISIL 364 Day T-Bill Index	GAIF- Annualized
2025 වසරේ මේ දක්වා	4.51%	4.84%	9.10%
ආරම්භයේ සිට	73.36%	60.20%	18.66%

*කාර්ය සාධනයන් 2025 ජුනි 30 වන දිනට මාසය අවසානයේ මිල ගණන් මත පදනම් වේ. මෙම ලේඛනයේ ඇතුළත් කාර්ය සාධන දත්ත අතීත කාර්ය සාධනය නියෝජනය කරන අතර අනාගත ප්‍රතිඵල පිළිබඳ සහතිකයක් නොවේ.



2025 වසරේ පළමු භාගය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සහනදායී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන ගිය අතර, 2023 ජුනි මාසයේ ආරම්භ වූ ලිහිල් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරගෙන ගියේය. 2024 නොවැම්බර් මාසයේ අනුපාත අඩු කිරීමෙන් පසුව, ප්‍රතිපත්ති අනුපාත 2025 ජනවාරි සහ මාර්තු යන දෙකෙහිම 8%¹ හි ස්ථාවරව පැවති අතර එමඟින් වෙළෙඳපොළ පොලී අනුපාත පහළට ගැලපීමට ඉඩ සැලසුණි. 2025 මැයි මාසයේදී, අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී උද්ධමනය සාමාන්‍යකරණය සහ වැඩිවන ගෝලීය අවිනිශ්චිතතාවයෙන් වර්ධනය අඩු කිරීම සඳහා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති අනුපාතය පදනම් ඒකක 251 කින් අඩු කළේය. ප්‍රතිපත්ති අනුපාත කප්පාදුවලට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාත සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර රජයේ සුරැකුම්පත්වල ප්‍රතිලාභයද සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, 2025 ජුනි මස අවසන් වන විට දින 91, දින 182 සහ දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාත පිළිවෙලින් 7.55%¹ 7.75%¹, 7.95%¹ ලෙස පැවතුනි.

සමාලෝචනයට භාජනය වන කාල පරිච්ඡේදය තුළ, ගෝලීය අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ පොලී අනුපාත මත ඇති විය හැකි ඉහළ යාමේ පීඩනයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අරමුදල මාස තුනක් ඇතුළත කල් පිරෙන කෙටි කාලීන රජයේ සුරැකුම්පත්වල උපායමාර්ගිකව ආයෝජනය කළේය. ඒ සමඟම, මාස 12-13 අතර කල් පිරෙන ස්ථාවර තැන්පතු සඳහා අරමුදල් වෙන් කරන ලද අතර එමඟින් සමාන භාණ්ඩාගාර බිල්පත් අනුපාතවලට සාපේක්ෂව වඩාත් ආකර්ශනීය ප්‍රතිලාභයක් ලබා දෙන ලදී. මීට අමතරව, පවතින අඩු පොලී අනුපාත පරිසරය තුළ සමස්ත ප්‍රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා අරමුදල උසස් තත්ත්වයේ සාංගමික ණය උපකරණවලට ආයෝජනය කිරීම පවත්වා ගෙන ගියේය. 2025 ජුනි අවසානය වන විට, අරමුදලෙන් 90% ක් ඊට වැඩි ශ්‍රේණිගත කිරීම් හෝ ලංකා ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් A- සහ ඊට වැඩි ශ්‍රේණිගත කරන ලද උපකරණවල ආයෝජනය කරන ලදී.


අරමුදල හා සම්බන්ධ මූලික තොරතුරු

අරමුදලේ ණය ගුණත්වය - ශුද්ධ වත්කම් වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස%

වත්කම් වෙන්කිරීම



කල්පිරීමේ තත්ත්වය - ශුද්ධ වත්කම් වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස



2025 ජුනි 30 වන දින වන විට, අරමුදලේ මුළු ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් මිලියන 156.82 ක් වූ අතර අරමුදලේ ඒකක 63 ක් තිබුණි. 2025 ජුනි 30 වන දින අරමුදල සඳහා මුදා ගැනීමේ මිල රුපියල් 17.3360 කි.